

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය

තොරතුරු නිලධාරී,

-
01. අයදුම්කරුගේ නම
 02. ලිපිනය
 03. දුරකථන අංකය (තිබෙනම්)
 04. විද්‍යුත් ලිපිනය (තිබෙනම්)
 05. ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ විස්තර,
(ඉඩ මදිනම් වෙනම ලියා අමුණන්න)
 - I. අදාළ ආයතනය
 - II. ඉල්ලා සිටින තොරතුරු
 - III. තොරතුරුවලට අදාළ කාල පරිච්ඡේදය.
 06. තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන ආකාරය
(අනවශ්‍ය කොටස් කාපා හරින්න)
 - (ඇ) අදාළ වැඩ, ලේඛන, වාර්තා අධික්ෂණය කිරීම සඳහා,
 - (ආ) අදාළ ලේඛන හෝ වාර්තාවලින් සටහන්, උද්ධාත හෝ සහතික පිටපත් ලබාගැනීම,
 - (ඇ) අදාළ උව්‍යන්ගේ සහතික කළ තිදරූපන ලබා ගැනීම,
 - (ආ) එම තොරතුරු පරිගණකයක හෝ වෙනත්යම් උපාංගයක ගබඩා කර ඇති අවස්ථාවකි, විස්කරී, ජ්ලොයි, පරේ, දාහු කැසට්ටිපට හෝ වෙනත්යම් විද්‍යුත්ක්‍රමයකින් හෝ මුදුන පිටපත්වශයෙන් තොරතුරු ලබා ගැනීම
 07. ඉල්ලුම්කරු වචන් කැමති භාජා මාධ්‍යය
 08. ඉල්ලා සිටිනු ලබන තොරතුරු ජ්විතය සහ
පුද්ගලිකන්වය ආරක්ෂා කර ගැනීමට අදාළ බවට
විශ්වාස කරන්නේ නම් එය තහවුරු කරන කරුණු
 09. වෙනත් විස්තර
 10. පහත දක්වෙන ලියවිලි පිටපත් අමුණා ඇත. (තිබේ නම් පමණි)
 - I.
 - II.
 - III.
 11. ඔබ ශ්‍රී ලංකික පුරවැසියෙක්ද? ඔව් / නැත

දිනය -

.....

අත්සන